

2018.08.21 වන දින ප.ව. 02.30 ට පමණ සීමාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී

පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභභාගී වූ:

- 1. ගරු කාරක සභා සභාපති - කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා
- 2. ගරු කාරක සභික - එම්.ඒ.මේරි මාග්‍රට් මැතිතුමිය
- 3. ගරු කාරක සභික - ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
- 4. ගරු කාරක සභික - ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
- 5. ගරු කාරක සභික - ඩබ්.ඩී. චිත්තක දේවිනිද සමරවීර මැතිතුමා
- 6. ගරු කාරක සභික - ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා
- 7. ගරු කාරක සභික - ඊ.පී. ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිලි මැතිතුමිය
- 8. ගරු කාරක සභික - දනුෂ්කි ප්‍රභානි අල්මේදා මැතිතුමිය

සභභාගී නොවූ:

- 1. ගරුකාරක සභික - එස්.ඒ. ජ්‍යෙෂ්ඨ මැතිතුමා
- 2. ගරුකාරක සභික - එස්. වන්දනාකුමාර් මැතිතුමා
- 3. ගරු කාරක සභික - දොණ ප්‍රකාසම් ග්‍රැන්සිස් මැතිතුමා

සභභාගී වූ නිලධාරීන්:

- 1. ලේකම් - කේ.ඒ. වන්දන පද්මසිරි මහතා
- 2. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
- 3. පුස්තකාලයාධිපති - හංවැල්ල - එස්.එම්. රංජනී මිය
- 4. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය
- 5. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය
- 6. කාර්යභාර නිලධාරී - කහහේන - ජී. වමරි පත්මලතා මිය
- 7. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එන්.ඩී. හෙට්ටිආරච්චි මිය
- 8. ප්‍රධාන සංවර්ධන නිලධාරී - කේ.යූ. ශර්මලා දුෂානි මිය
- 9. සංවර්ධන නිලධාරී - ඩී.පී. ඉෂානි කමලිකා මිය
- 10. පුස්තකාල සහායක - කහහේන - එම්.ඩී. දුලිකා ලක්මිණි මිය
- 11. පුස්තකාල සහායක - කොස්ගම - කේ.පී. කුමුදිනී ප්‍රියන්තා මිය
- 12. පුස්තකාල භාරකරු - ඩබ්. ප්‍රියන්ති රේණුකා මිය

නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවට පැමිණි සියලු මන්ත්‍රීවරුන් හා ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සාදරයෙන් පිළිගත් ගරු කාරක සභා සභාපතිතුමා කාරක සභාවේ කටයුතු ආරම්භ කරන ලදී.

01. ලිපි ලේඛණ සලකා බැලීම.

1. මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් පවරාදීම සම්බන්ධවයි යන හිසින් යුතුව 2018.07.16 දිනැතිව හංවැල්ල, කළුඅග්ගල, සුදුවැල්ල, මහාබෝධි විහාරයේ විහාරාධිපති කොරියාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ධම්මානන්ද ධම්මිස්සර වංශාලංකාර විශ්ව කීර්ති ශ්‍රී පණ්ඩිත ආචාර්ය වෙලන්හින්තේ වාචිස්සර හිමියන් විසින් වින්සේස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය මහාබෝධි විහාරයට යාබද ඉඩමක පවත්වාගෙන යනු ලබන අතර මෙම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය 2019 වසරේ සිට වසර කිහිපයකට ගිවිසුමක් යටතේ සීතාවක ප්‍රාදේශීය සභාවට පවරා දීමට අවශ්‍ය බව පවසමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා ප්‍රජා සංවර්ධන නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

2. පාදුක්ක - මිනේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකා ඩබ්.ඩී.සී.ඩී. විජේතුංග මිය විසින් 2019 වර්ෂය සඳහා අයදුම්පත් ලබාදීම සම්බන්ධවයි යන හිසින් යුතුව 2018.08.15 දිනැතිව ඉදිරිපත් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රජා සංවර්ධන නිලධාරී වාර්තාව සලකා බැලූ කාරක සභාව, මිනේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා දරුවන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍ර අදාළ දිවා සුරැකුම් මධ්‍යස්ථානය මගින් නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබාදීමට තීරණය කරන ලදී.

3. කොස්ගම ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ මහජන පුස්තකාලයේ ඉදිරිපස වහලය දිරා යාම සම්බන්ධයෙන් හංවැල්ල කාර්යභාර නිලධාරී මගින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී ඉදිරිපත් කළ වාර්තාව සලකා බැලූ කාරක සභාව, ප්‍රතිපාදන අනුමත කරවා ගැනීම සඳහා මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව වෙත යොමු කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

4. බිත්තිවල තීන්ත ආලේප කරගැනීම යන හිසින් යුතුව 2018.08.17 දිනැතිව කහහේන මහජන පුස්තකාලයේ බිත්ති අපවිත්‍ර වී ඇති බැවින් තීන්ත ආලේප කර දෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා අනුමැතිය ලබාදීම සුදුසු බවට තීරණය කරන ලදී.

5. “පෙර පාසල් වත්ත සඳහා ගේට්ටුවක් සහ ගේට්ටු කණු දෙකක් ලබාගැනීම” යන හිසින් යුතුව කළුඅග්ගල ප්‍රාදේශීය සභා පෙර පාසල් පාලිකා නයනා සතිස්වන්ද්‍ර මිය විසින් 2018.08.03 දිනැතිව යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ වනවිට මෙම ඉල්ලීමේ සඳහන් ප්‍රකාර වැඩ කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇති බව වැඩ අධිකාරී විසින් කාරක සභාවට දැනුම්දෙන ලදී.

6. කහහේන පොළ පැවැත්වෙන දිනවල කහහේන මහජන පුස්තකාලයට පැමිණෙන මාර්ගය අවහිර වනසේ වෙළඳාම් කටයුතු කිරීම හේතුවෙන් පුස්තකාලයට පැමිණෙන පාඨකයන්ට පුස්තකාලයට පැමිණීම සඳහා මාර්ගයක් නොමැති බැවින් “මහජන පුස්තකාලයට පැමිණෙන මාර්ගය වෙන්කර ගැනීම” යන හිසින් යුතුව කොස්ගම මහජන පුස්තකාලයේ පුස්තකාල සහායකාව විසින් 2018.08.17 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

7. කහහේන මහජන පුස්තකාලය විසින් පුස්තකාලයේ පිවිසුම් දොර වෙනස් කිරීම සඳහා යන හිසින් යුතුව 2018.08.17 දිනැතිව කහහේන මහජන පුස්තකාලයේ දැනට තිබෙන පිවිසුම් දොර පුස්තකාලයට ඉදිරිපසින් නොව පැත්තකින් පිහිටා ඇති බැවින් පාඨකයින් හට පිවිසුම් දොර නොපෙන බැවින් හැකි ඉක්මණින් එය වෙනස් කර දෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් හංවැල්ල තාක්ෂණ නිලධාරීතුමියගෙන් වාර්තාවක් ලබාගෙන මුදල් කමිටුවට ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

8. 2018 වර්ෂය ජාතික කියවීමේ මාසය වෙනුවෙන් පවත්වන පොත් පුද්ගලය සහ අලෙවිය සඳීපා ප්‍රකාශන සමාගම විසින් සැප්තැම්බර් මස 28, 29 යන දෙදින තුළ පාදුක්ක පුස්තකාල ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවත්, ජංගම සේවාව ලබාදෙන මාහිංගල දහම් පාසලේ සිසු දරුවන්ට හා දෙමව්පියන්ට කියවීමේ අගය ගැන දැනුවත් කිරීමේ දේශන වැඩසටහනක් සැප්තැම්බර් 9 වන දින උදෑසන 9.00 එම දහම් පාසලේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවත් ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලමින් පාදුක්ක මහජන පුස්තකාලය විසින් 2018.08.19 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා අනුමැතිය ලබාදීම සුදුසු බවට තීරණය කරන ලදී.

9. “කසළ කළමනාකරණ පුරුදු පෙර පාසල් දිවියේ සිට ආරම්භ කිරීම” යන හිසින් යුතුව ගරු සහාපතිතුමාගේ උපදෙස් පරිදි සීතාවක ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන පෙරපාසල්වල දූ දරුවන් සඳහා කුඩා කල සිටම කසළ කළමනාකරණ පුරුදු ඇති කිරීම හා ඔවුන් තුලින් ඒ ක්‍රියාකාරකම නිවස පාදක කොටගෙන ආරම්භ කිරීම සඳහා කසළ වෙන්කිරීමේ කුඩා බඳුන් පහත පරිදි

| | | |
|-----------------------|---|------------------|
| ජලාස්ටික් හා පොලිතින් | - | තැඹිලි පාට බඳුන් |
| වීදුරු | - | රතු පාට බඳුන් |
| ලෝහ වර්ග | - | දුඹුරු පාට බඳුන් |
| කඩදාසි හා කාඩ්බෝඩ් | - | නිල් පාට බඳුන් |

පාට 04 කින් ලබාදීමට අනුමැතිය ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, සභාපතිතුමාගේ මෙම යෝජනාව අගය කරමින් මුදල් ප්‍රතිපාදන වෙන් කරගැනීම සඳහා මෙය මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව වෙත යොමු කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

10. 2018.08.17 වෙනි දින පැවැත්වූ සීතාවක ප්‍රාදේශීය සභා පුස්තකාල උපදේශක සභා කමිටු වාර්තාව ගරු කාරක සභා සභාපතිතුමා විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලද අතර කාරක සභාව එම වාර්තාව අනුමත කරන ලදී.

11. 2018 සඳහා පුස්තකාල පොත් මිලදී ගැනීම, ග්‍රන්ථ නාමය : ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන හිසින් යුතුව 2018.07.25 දිනැතිව එම්.ජේ. අලහකෝන් මහතා විසින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම පොත පුස්තකාල හතර සඳහා පිටපත් හතර බැගින් මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාදීම සුදුසු බවට තීරණය කරන ලදී.

02. සාකච්ඡා සටහන්

1. ගරු සභාපතිතුමා විසින් කොට්ඨාශභාර මන්ත්‍රීතුමා මූලික කරගෙන ග්‍රාම සේවා වසමට එක් ප්‍රජා මණ්ඩලයක් බැගින් ප්‍රජා සංවර්ධන නිලධාරීගේ උපදෙස් මත පිහිටුවා ගන්නා ලෙසට මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලදී.
2. වාර්ෂිකව පවත්වනු ලබන සාහිත්‍ය උත්සවය මෙවරත් සැප්තැම්බර් මාසයේදී හෝ ඔක්තෝම්බර් මස මුල් සතියේ “කවිය” තේමාව කොටගෙන පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතින බවත් එහිදී සමරු ප්‍රදානය කිරීම සඳහා අප ප්‍රදේශයේ කලාව වෙනුවෙන් තම දායකත්වය ලබාදුන් කලාකරුවන් සිටි නම් ඔවුන්ගේ විස්තර ලබාදෙන ලෙස දන්වා සිටින ලද අතර, සභාපතිතුමන් විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලද කොළඹ යුගයේ ප්‍රකට කවිවරු කෘතිය දරුවන්ගේ අධ්‍යාපනය සඳහා උචිත බවට අදහස් දැක්වූ අතර එම පොත මුද්‍රණය කර සාහිත්‍ය උත්සවයේදී බෙදාදීමට හා සියලුම පාසල්වල 9 වන ශ්‍රේණියෙන් ඉහළ (10 වසර) සියලුම සිසුන් සඳහා ලබාදීමට තීරණය කරන ලදී.
3. සෙවිලි තහඩු හා වැසිකිළි ආධාර ලබාගැනීම සඳහා වන අයදුම්පත්‍ර මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන ලෙසට ප්‍රජා සංවර්ධන නිලධාරීතුමිය වෙත දන්වන ලදී.

